

## දුයේ දිය බෝග සහ එහි පෝෂණීය වට්නාකම.

බඳුරුවාන් වහනයේ ලේකයේ නිර්මාණය වූ සැටි සෙවීමට අනවශ්‍ය බව පැවසුවත් දිස නිකායේ අගයුදු සුතුයේ ලේකය නිර්මාණය වූ සැටිත් ඉන් පසු මිනිසා තුම ක්‍රමයෙන් හතු වර්ග , වැල් වර්ග , සචයාපාන ඇල් වර්ග අනුහවයට පුරුදු වූ බවත් වදාල යොක් ඒ අනුව මිනිසා පරිසරය හා බැඳුණු පිවියෙකු මිස ඩුක්කල වූ අයෙකු තොවන බව හඳුනාගත හැක.

උව වෙළෙක්ස ඉතිහාසයේ බාහ්‍යාගාරයක් ලෙස මුළු රටවම බත් සැපයු පුද්ගලයි. පසුකාලීනට විදේශ ආක්‍රමණ නිසා විනාශ වි ගිය කෘෂිකාරමික රටාවේ ගම් ගම් නැෂ්කාවයෙන් ගම්මානවල ඉතිරි වි අයි. පාරිසරික හිතකාම ගොවිතැන් ක්‍රමයක ක්‍රියාත්මක වි අයි අතර හේතු ගෙදරට ආහාර සැපයු පෝෂණාගාරයි. මෙම හේතු වගාව හා සම්බන්ධ දිය බෝග මානීන් අයි වූ දිය පෝෂ මිනිසාගේ කාය ගක්තියටත් නිරෝගී හාවය රික ගැනීමටත් ඉතාම සචයාපෝෂීත වූ වගා රටාවකි. මෙහිදී බාහිරන මිලදී ගැනීමට සිදු වි අයෙන් ඉහු පමණි.

### **දිය බෝග ලෙස**

කුරක්කන්, බඩුරුරු, මුදල් ඉරිගු, කුදර, තාණාල්, මුංඡාටි, ගස්ම්මා, ම්‍රුමා, ඇල්වී, අමු මෙනෑර්, බු මෑ, කොල්ල විශේෂ ගැනීය හැක. මෙම බෝග රටාව පුද්ගලයෙන් පුද්ගලයෙන් සුඟ වශයෙන් වෙනයේ වි අයි.

මෙම ආහාර වගාව සමඟ ආහාර පිසිමේ කළුවද, නිරෝගීකම පවත්වා ගැනීම සඳහා සහු අනුව සකස් කර ගත් ආකාරය ද ගැමියන් විසින් ඉතාමත් ආඩමිබරයෙන් පවසයි. අද වන විට තුළුපෝෂ ලෙසන් එයේම පිළිස්ස වැයි කෘත්‍රිම ලෙස සකස් කර ගත් ආහාර සකස් කර ගත් ආහාර ගැනීමෙන් ඉතාමත් හායනක රෝගී තත්ත්වයන්ට පනාගහනයේ ඉහළ පුරිගෙයක් භාජනය වි අයි. එයේම ලුමා පනාගහනය ද හායනක ලෙස දියවැධියා රෝගය ව ගෙදුරු විම මෙම ආහාර සංස්කෘතියේ අනුරුද එමයක බව ගැමියන් පවසයි. එයේම මෙම ආහාර රෝගී, ගබෝනී, වෙශ්‍යවැද්ධ අවස්ථා වලදී සහ ආගමික කටයුතු, උත්සව ආදියේ දී විවිධාකාරයෙන් සකස් කොට තිබේ. මෙම ආහාර හාවිතයේදී තෙල් හාවිතා කොට අයෙන් ඉතාමත් සුඟ වශයෙනි. තෙල් වල අවශ්‍යතාවය සපුරාගෙන අයෙන් පහත සඳහන් කර අයෙන් පාරිමිපරිකව දිය බෝග සංස්කෘත යොදා ගැනීම් සකස් කරගත් දේශීය සමඛල ආහාර විශේෂ කිහිපයි. පොල් වන්නාංපන වලට එකතු කිරීමෙනි.

### **කුරහන් තලප**

කුරහන් සකස් කර ගැනීමට ගත්තා හාජනයට වතුර ලිප තබා වතුර ගොදුන් නැවීමෙන් පසු වතුර වලින් කොටසක් අයින් කොට තබා ගති. ඉන් පසු ඉතිරි වතුර වලට කුරහන් පිටි දමා තැම්බෙන තෙක් තබයි. ඉන් පසු තලප හැන්දෙන් එය හඳු ගා ගති. ඉන් පසු අවශ්‍ය පරිදී වතුර එකතු කර ගැනීමෙන් පදම සකස් කර ගති. ඉන් පසු එම හැන්දෙන් එකක් බැඳීන් ගෙන ගුලු සකස් කර ගති. උතුසුම පිට ආහාරයට ගත ගුතුය. මුහු එක් තොකර ගති. මෙම කුරහන් තලප සකස් කර ගැනීම පිළිබඳ එන කටයුතු ද අයි. මෙම කුරහන් තලප අනුහවය සඳහා අතිතයේදී විශේෂ වන්නාංපන සකස් කරගෙන තිබේ. ඉන් ආනම, අඩ ගොදුද, අශ්‍රීල ප්‍රධාන වේ. මේ සඳහා ද යොදා ගෙන අයෙන් හේතු අයි ගෙයි වර්ග, කොස් අටි, දඩුමය ආදියායි. මෙම ගොදුද කුරහන් පිටි යොදා උකු කර ගැනීමෙන් ගිලුමේ පහසුව අයි කර ගති.



## ආනම.

සුදුල්ලු, ගම්මිරිස්, කරපිංචා අභිරාගත, අභිරාගත මිශ්‍රණයට ඉතු ස්වල්පයක් එකතු කොට වතුරෙන් දියකර ලිප තැබේය යුතුය. ඉන්පසු අමුමිරිස් කරල පිටින යොදා ගැනීමෙන් රසය වයි වේ. මෙම හොඳු පදමට එන්වීට උකු කර ගැනීම සඳහා කුරුහන් පිටි ස්වල්පයක් ගෙන නැඩිලුයකට දුමා වතුර ස්වල්පයක් එකතු කොට ඉන් උකුව මත වන පිටි කොටය හොඳුව එක කරයි. ඉන් පසු එම හොඳු බිම තබා දේ ස්වල්පයක් යොදා ආහාරයට ගනී. මෙය නවන් රසවන් කර ගැනීමට උම්මලකඩ හෝ දුඩුමය් එකතු කර ගත නැඩිය.

## අඛ හොඳු

අඛ මෙස හැඳි 01ක, සුදුරු, මහදුරු, කොරුනමල්ල මෙස හැඳි 01ක, සුදු එනු, කරපිංචා, කුරඹ පොනු සමග භෞදින් අභිරා ගනී. අභිරාගත මිශ්‍රණයට අමු මිරිස්, රතු එනු, උම්මලකඩ සමග අභිරාගත මිශ්‍රණය වතුරෙන් හෝ දිය පොල කිරීන් ලිප තබා කැකැරිය යුතුය. මෙය සැරට අවශ්‍ය නම් ගම්මිරිස් ද එකතු කර ගනී. අඹුල් මෙය තක්කාල යොදා ගනී. මෙහි පදම උකු කර ගැනීම සඳහා පෙර සේම කුරුහන් පිටි ස්වල්පයක් එකතු කර ගැනීමෙන් උකු බවට පත් කර ගත හැක. මෙයින් කොලොස්ටරෝල් වර්ධනය අඩු වන බව විශ්වාස කෙරේ.

## අභුල

තියැඹුරා, කොස් ඇට, වට්ටකා ගටි, තුඩු කරවිල, මැ අමු කරල වල ඇට සහ ප්‍රපටි කොටස (මැ කොදු) එකතු කොට සකස් කර ගනී. කපාගත් එප්පාවල මිශ්‍රණයට කරපිංචා, අමු මිරිස්, අභිරාගත් තුනපහ, සුදුල්ලු, රතුඑනු, අභුල සඳහා තක්කාලී හෝ බිමින් එකතු කර ගත හැක.

වතුර විකක් ලිප තබා ප්‍රවීමයෙන කොස් ඇට තැම්බීමට තබයි. කොස් ඇට තැම්බූනු පසු ඉතිර සියලුල එකතු කර මෙම හොඳු ද උකු කිරීම සඳහා පෙර සේම කුරුහන් පිටි එකතු කරගෙන කකාරාගෙන ආහාරයට ගනී.

## කුරක්කන් පිටිවු

කුරක්කන් පිටිවාලට ඇල් වතුර සහ ලුණු ස්වල්පයක් යොදා වංගේයියේ දුමා කොට ගනී. ඉන් මල් කර ගැනීම පහසුය. ඉන් පසු උන්බංඩුවේ හෝ කඩ පිම්මෙම තම්බා ගනී. ගැමියන් මෙය පහසු කර ගැනීම සඳහා විවිධ කුම අනුගමනය කර ඇත.

කුරක්කන් පිටිවු ආහාරයට ගැනීම සඳහා කිර හොඳු, තක්කාල්, අමු මිරිස් කර පිංචා, තුනපහ, මිරිස් කුඩා ස්වල්පයක් එකතු කොට දිය කිරීන් ලිප තබයි. එය තැම්බී ගෙන එන විට මිටි කිර එකතු කොට කකාරා ගත යුතුය. ඉන් පසු බිමට බා අභුල් මදි නම් අභුල් ස්වල්පයක් එකතු කොට ආහාරයට ගනී. කුරක්කන් පිටිවු කිතුල් පැණි සමග ද ආහාරයට ගනී.

## කුරහන් රෝටී

කුරක්කන් පිටි වතුර, ලුණු ස්වල්පයක් දුමා අතින් කලම්මි කර මල් වූ පසු වංගේයියේ දුමා කොටා එම මිශ්‍රණය



නැවත වතුර යොදා වයිමට අවශ්‍ය පරදී අනා ගනි. එම මිගුණයට රතුලුණු අමු මිරස් එකතු කර ගනීමට ද පූජාවන. රෙදී කබේල්ලක හෝ කොසේල කොළයක වඩා රත් වූ කබලට දීමා පූජාසා ගනි. ලුණු මිරසක, දේල් වට්ටක්කා සමග ආහාරයට ගනි.

## කුරක්කන් කදු.

කුරක්කන් පිටි ගැලියක දීමා පිටි ගනිය බේරා ගෙන පොල් කිරි, වතුර, මුණු, එක්කර මිප තඩ ගොදුන් කකාරා ගත යුතුය. උකු වීමට පෙර බීමට සුදුසු වන පරදී ගත යුතුය. උර්ද් ආහාරයට ගත ගැනිය.

අශේපත වේදනාව, යේමප්‍රතිසන් ආරම්භයේ දී දෙනි කොළ, කොබෝලිල දුම් අල්ල කදු බීමට ගනි.

තැලුමක් සිදු වූ විට කැලිය පොතු හෝ ගේස්සුරිය සුඩුල් පොත්ත සුදුදුකර හැර ව්‍යායෙඩියක දීමා කොටා ඉස්ම මිරකා ගනි. කදු සකස වන අවසන් කාලයේදී මෙය කදු වලට එකතු කර ගනි.

## කුරක්කන් හැලප.

කුරක්කන් පිටි, කිතුල් පැහි, මුණු සවල්පයක හා පොල් ගොදුන් මිශ්‍ර කරගෙන කන්ද කොළ හෝ කොසේල කොළයේ තඩ වංඩුවේ තම්බා ගනි.

## බඩුරිගු.

මෝරපු ඇට වතුරේ දීමා ලි මී ඇට, කොස් ඇට, ගා ගන්නා ලද පොල් ද එකතු කර ගනීමින උර්ද් ආහාරයට ගනි. කීමට ගැනීමට ආසන්නයේදී ලුණු එක්කර ගනි.

## ඉරිගු බීජ.

ඉරිගු ඇට කොටා කුලුලෙන් පොලා පොතු අයින කර කුඩා කොටස වන පරදී කොටා ගැනීමෙන කොටස 03ට වෙන කර ගනි. පිටි, කුඩා කබලි සහ ලොකු කබලි.

- |           |   |                                        |
|-----------|---|----------------------------------------|
| පිටි      | - | රෝටි, තලප, පිටිවූ සකස කර ගැනීම සඳහා.   |
| කුඩා කබලි | - | බන් ලෙස සකස කර ගනි.                    |
| ලොකු කබලි | - | මිම ඇට සමග මිශ්‍ර කර තම්බා ආහාරයට ගනි. |

බඩ ඉරිගු තලප සඳහා කොල්ල ගොදුද (කායම) උකු ලෙස සකස කරගෙන ආහාරයට ගනි.

## ඉදළු ඉරිගු බන්.

ඉදළු ඉරිගු බන් හෝ පිදුරු හෝ පත්තර කබලි සමග මිශ්‍ර කොට ව්‍යායෙඩියේ දීමා කොටනු ලබයි. ඉන් පසු කොටා ගත ඉදළු ඉරිගු කුලුලට දීමා පොලා සුදුදු කරගෙන බන් ලෙස සකස කර ගනි. එය කොස් වන්නාපනය, දෙල්



‘ වට්ටක්ක හෝ සම්බලයක් සමග ආහාරයට ගනී. ඉදිල් ඉරිගු පිළිබඳ පන්ප්‍රවාදුයේ එන කවියකි.

උසින් උසට උස් කිත්තා නකත්තා  
වට්ට සතර දෙනුරු මල් සිගිත්තා  
ඡක ඡක කිතිතතට ගෙධි පාරු විස්සා  
නොනේරුවොත් මාගෙන වොකු විස්සා

## ඉදිල් ඉරිගු පොරි.

අට කබලේ දමා හාපනයකින් වසා පොරි කර ගනී. ඉන් පසු එයට පැනී කවලම් කොට කලා කොළයක (සුද්ද කර ගත පුවක කොළපතකි) දමා ඔතා තබයි. මෙය රසවත් අතුරු පසකි.

## කුදර.

මෙම අට වංගේධියේ දමා කොටා ගනී. එය ද ඉදිල් ඉරිගු සේම කොට සුද්ද කරගත යුතුය. සුද්ද කර ගත පසු මෙය කුඩා හාල් ඇටියක් සේ පෙනේ. මෙම බත් වන්‍යාපත හෝ පොල් සම්බල් සමග ආහාරයට ගනී.

## තණාහාල් කිරිඛන.

මූල් අට තැමේමට තබා තැමේනු පසු කුදර එක කරයි. ඉන්පසු පොල් කිරි එකතු කොට ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් අනතුරුව ආහාරයට ගත හැක.

## තණාහාල්.

මෙය ද ඉහත ආකාරයෙන් වංගේධියේ දමා කොටා සුද්ද කර ගත යුතුය. කොටීමෙන් අනතුරුව කහපාට ඇටිය මතු වේ.

## තණාහාල් කිරිඛන්.

මූල් අට, මේ අට, කවිපි අට තැමේමට තබා එය තැමේනු පසු තණාහාල්, ගාගත් පොල් සහ ලුණු ස්වල්පයක් එකතු කරගෙන තණාහාල් කිරිඛන් සාදාගෙන ආහාරයට ගනී.

## තණාහාල් කැදු.

තැලීම්වලදී තණාහාල් කැදු දෙනු ලබයි. තණාහාල් කැදු තැමේධියෙන එන විට ගංසුරිය පොතු යුතු එකතු කර රෝගියට පානයට දෙනු ලබයි. මෙය රෝගින්ට දෙන විවදී පොල් කිරි හෝ ලුණු එකතු නොකරයි. සාමාන්‍යයෙන් ගැමියන වසරකට දෙවරක් තුන්වරක් මෙම කැදු සාදා පානය කරයි. එමගින් ලේ පිරිසිදු කරන බව ඔවුන් පවසයි.



## **මුං අටේ.**

ගැමියන්ට අනුව මුං අටේ වර්ග කිහිපයකි. වෙද මුං අටේ, කහමුං අටේ, තෙල් මුං අටේ.

## **මුං අටේ හොඳුදා**

මුං අටේ කඩලේ දුමා කුඩා කර පිටි සහ කඩලු තුනපහ, අමු මිරස්, රමිරේ, කරපිංචා, සුදුල්ජු, රතුල්ජු දුමා මිනු කොට පොල් කිරෝන් තැම්බිමට තබා උකු වන විට බා ගනී. ඉන් පසු අඩ, සුදුල්ජු, උජ්ජාල්, උමිබලකඩි තොලෙන් බැඳු එම මිගුණායට එකතු කරයි. තලප කුමට නම් මෙය විකක් දියවත් බතට නම් සනටත් සකස් කර ගනී.

## **මුං අටේ පෙති මාලුව.**

මුං අටේ පෙති කඩලේ රත්කර වන්නාංජන සකස් කර ගෙන තිබේ. කොල්ලු, අමු මෙනෝර්.

## **කොල්ලු.**

කොල්ලු, සුදුල්ජු සමග තම්බා වාන අමාරු සඳහා පානය කර තිබේ. කොල්ලු වන්නාංජනය උපට ආවේෂික වූ කදිම ආභාරයකි.

## **අමු සහ මෙනෝර්.**

වංගේධිය දුමා කොටා සුද්ද කොට බත් සහ කිරෝත් ලෙස ආභාරයට ගෙන තිබේ.

අඩ, මිරස්, ඉනු කඩලේ වෙන වෙනම රත් කර ගනී. මෙම රත්කර ගත් කොටස් එකට දුමා කොටා ගනී. මෙය පසුව බේතලයක දුමා අවශ්‍ය අවස්ථාවලදී දෙනී ඇඹුල් එකතු කර ආභාරයට ගනී.

බලිං ඇඹුල ද සකස් කර ගත් ගැමියන් ආභාරය සඳහා යොදාගෙන ඇතේ.

## **ජේන් බෝග.**

අඹ්ල් ගොඩට ඉසිනු ලබයි. එය මාස 04කි.

## **කුරහන් වර්ග.**

කිර කුරහන් මාස 03කි. කුලු කුරහන් මාස 04කි. කුලු කුරහන් වයස්කට ඉහිර යන බව ගොවීන්ගේ අදහසයි.

## **කුරක්කන් සමග මිගු බෝග වගාව.**

කුරක්කන් යේරුවකට තන්හාල්, අඩ, කුදර සුං ප්‍රමාණය බැහෙන් මිගු කොට ඉසිනු ලබයි. ප්‍රථමයෙන් ම තන්හාල්



අසුවනු නොලා ගෙනි. ඉන්පසු කුදාර, කුරගන් එකට අසුවනු නොවේ හැකි. මාය 04 ට පසු අඛ අසුවනු නොලා ගෙනි.

## හේත් බෙදා ගත් ආකාරය.

ගල පිහිටි ස්ථාන වල කොමුලු වප්පරයි. අල් වී වප්පරන්ගේ සාරවත් පස තිබෙන ගේගේ පාමුලය. මූංඡට සඳහා වෙනම කොටසක් වෙන කර ගෙනි. ඉදෑල් ඉරිගු, බඩි ඉරිගු සමඟ මීම හිටවයි.

කුරගන්වලින් පසු ඉරිගු, ඉදෑල් ඉරිගු කඩා ගෙනි. මෙය මාය 04කි. මෙම හේත් බටු මරිස්, තක්කාලී, වට්ටික්කා, වැටකොමු, කැකිරී, තිරින කැකිරී, සිනි කැකිරී, ලබු, කඩුපුහුල් වගා කරයි. එම හේත් පදමු වූ පසු කුර පලා ගිඩ්බතු, එලුබතු, තුළ කරවිල, ඔඩු වර්ග වන සාරණා, ඉරමුසු, වැළුපෙනෙල, තොලටිය සහ බිම්මල් වර්ග ඉඩ්බි පැල වේ.

මෙයේ ආහාර නිෂ්පාදන ඉතා සරලව සහ ද්‍රව්‍යන්පෙශීලි තත්ත්වයෙන් පැවතියෙන් අද වන විට ඉතා බරපතල තත්ත්වයක පවතින බව පෙනේ. මේ සඳහා අපි කුමක් කළ යුතුද?

## දිය බෝග ගුණ වෙදු ඇයින්.

සාම්ප්‍රදායික හේත් ගොවිතැනීන් පිවත් වූ අපේ රටේ ගොවියන්ගේ දෙදුනික ආහාර වේල සඳහා වෙළුදුපොලක් ලබා ගන්නේ දිය ලුණු පමණක් බව කිවොත් එය ඉතා නිවැරදි යයි තැගේ. ඔවුන් රසායනික පොගොර හාවතයක් බව දැන නොයිටියෙහි. කාබනික පොගොර පමණක් අදාළ බෝග වගාවන් සඳහා උපයෝගි කර ගත්හ. කාබනික පොගොර වලින් වගාවන් සරු වනවා මෙනම නිරෝගි වුවා සේම ඊටා අනුහුත කළ ගොවී පවුල ද නිදක් නිරෝගි පිවිතයක් ගත කළ සේම දිගා සිර වින්දුනය කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එස් අද වගේ දිනපතා බෙහෙත් පාවතිවි කළ යුතු අයනිප රෝග පිඩාවලින් නොර පිවිතයක් ගොවීමේ වාසනාව ඔවුන් උදාකර ගත්තේ කායිකව වෙහෙසි වැඩි කිරීමේ තැකියාවන් රට අවශ්‍ය ගෙන්තිය ලබා දෙන පෝෂ පනක ආහාරවල බල මහිමය නිසාය.

හේත් ගොවිතැනේදී පළමු වගාව වන්නේ බඩි ඉරිගුය. අමු කරලු සහ වියලි කරලු වශයෙන් ආහාරයට ගත භාකිය. නොමේරු අමු කරලු තම්බා හෝ ගිනි අගුරු අතර තබා පුළුස්සා ලුණු ස්වල්පයක් සමඟ ආහාරයට ගත්හ. එසේම වියලි ඉරිගු වෘගේයේ ලා කොට්ඨාස කැබලි කර භාලු වශයෙන් සකස් කොට බන් වෙනුවට අනුහුත කළහ. පිවිතර ගත බඩි ඉරිගු පිවිවලින් උණු වැනිරට දමා හදා ගත තලපය ද්‍රව්‍යක් එවැනි නොදැනී වැඩි කිරීමට ගෙන්තිය ලබා ගැනීමට අනුහුත කළහ. ප්‍රෝටින බහුල අධික කැලර ප්‍රමාණයක ඇති බඩි ඉරිගු ආහාරයට ගත කළේ තුළ අග්‍රිය දැල්වී පහසුවෙන් දිරවා යාමන්, කාරෝ වෙළෙස දුරු කිරීමෙන් සිදු කරයි. තුනදොස් සමනාය වි යයි. එසේම මෙම තලප අනුහුත කිරීම සඳහා වන්නාපනය ද සුවිශ්චී එකකි. අමු මිමා ඇටවලට දුඩීමය එකතු කර ගෙනීමෙන් මාංශ පනක බානු වැඩි කර ගෙනි.

උකු පදමට පිළිගත් වන්නාපනයකි. නැත්තම් වට්ටික්කා දැඟ හෝ තාමිපලා වැනි දිර්වීම පහසු කරන කෙදී අඩිංගු වන්නාපනයකි. මේ තුළුන් නිරෝගි හාවය ලැබුවා සේම ප්‍රිතිමත් පිවිතයකට හිමිකම් ලබා ගත්හ.

හේත් ගොවිතැනේ දෙවානි ප්‍රධාන බෝගය වන්නේ කුරක්කන්ය. මෙයට බන්වලට වඩා කුස්කිඩ් නිවාගෙන වැඩිකළ හැකි ගෙන්ති පනක ආහාරයකි. කුරක්කන් පිටි, රෝටි, තලප, කැදු, වන්ඩු, අයුරින් සකස් කරගෙන ආහාර වේලට ජාක්කර ගත්හ. දියවැයියා රෝගය සඳහා විශේෂයෙන්ම ගුණදායක බව දේශීය වෙදුකමෙහි දැක්වයි. විවිත ඒ නා බි



අඩංගු ආහාරයකි. සේම නයින ගුණය මෙති ඇත. කුරක්කන් තලප අනුහවය සඳහා සාදා ගනු ලබන වන්‍යාෂය ද සුවිශේෂී එකකි. හේතු ගොවිතගේ වග කරනු ලබන බෝග වර්ගයකි. නොමෙරු ගෙධි සහ කොළ භාවිතා කර සාදාගැනු ලබයි. වට්ටක්කා කුඩා (බොරු මල්) ගැට, ගැට කරවිල, මුමා ආට, වට්ටක්කා දළ, වට්ටකොල, පිටිසුෂ්කා ආදි සියලු ගෙධි එකතු කර පිසගන් මෙය තලප අනුහවය සඳහා යොදා ගත්ත. විශේෂයෙන්ම බල වඩා, දිර්වීම පහසු කරන, ගේරයේ අයිතිය වැඩිවන ගේරයේ තුන් දොයි සමනය කරවන සමඟ ආහාර වේල තුළින නිරෝගි දුව් පැවැත්මකට උරුමකම් කිහි. කුරක්කන් අනුහුත කරන්නේ නම් කොලොස්ටරෝල් නිත.

හේතු ගොවිතගේ බෝග අනුරන් මූංඇට වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මූංඇට වර්ග දෙකක් දක්නට ඇත. කුඩා බිජ සහිත කහපාට මූං ආට වෙද මූං ආට යැයි ව්‍යවහාර කරයි. අනෙකවා කොළ පාට බිජ සහිත වර්ගයයි. මාංශ පතක බාහු බෙහෙවින අඩංගු රසවත් ආහාරයකි. වන්‍යාෂය ලෙස පිළියෙළ කර ගැනීමෙන් ආහාරයට එකකර ගත්ත. මෙති ඇති බර බව සහ දිනල ගුණය කඩලේ බඳු ආහාර ගැනීමෙන් පහව යයි. මූංඇට කිර්බත් අඡේ ආහාරයේ ප්‍රධාන තත්ත්ව ගති. ගේරයේ මාංශ පේඟ වර්ධනය කිරීමේ හැකියාව ඉහළ යයි. මල බද්ධය දුරු කරයි. ආයේ පෙනීම දියුණු කරයි. ගේරය පැහැජ් කරයි. සිත ගුණයෙන් යුතු නමුත් සේම පින දෙකම නයිමට උපකාර වෙයි. මූං ආට තම්බා ගත් විතුර පානය ද කිරී වෙනුවට ගත හැකි ආහාරයකි.

ඉදළ ඉරිගු ද හේතු ගොවිතගේ විශේෂ වගවකි. කිනිති සහිත පුෂ්ප මංපරෝක් ඇති විශාල පොකුරක් සේ වග කරන ඉදළ ඉරිගු කිනිති නොවිතිදුණු උය නැති ගාක ලක්ෂණ ඇති "සේගම්" යනුවෙන් හඳුන්වනු ලබන විශේෂ වශයෙන් දෙවර්ගයකි. බිජ පිටි කර පිටිවු අදිය සාදා ආහාරයට ගැනීමෙන් පොල් කිරී යොදා කිරී බත් ලෙස පිස ගැනීමෙන් කැබේ කර ගත් බිජ බතක් ලෙස පිස ගැනීමෙන් ආහාරයට එකකර ගත්ත. බඩි ඉරිගු මෙන් බොහෝ වේලාවක් කුස්කිනි නොදුනෙන බර ආහාරයකි. කය වෙහෙසා වැඩි කරවන අයට අවශ්‍ය ගැනීතිය ලබා දීමේ විශේෂ හැකියාවක් ඇත. තුන්දොයි සමනය කරවා බල වඩා රසවත් ආහාරයක් පිළියෙළ කර ගත හැකි බාහ්‍ය වර්ගයකි.

තද බාහ්‍ය ගණ්‍යට වැශෙන අමු මෙනෑර් තංහාල් සහ සුදුර(කුදර) යන බෝග ද හේතු ගොවිතගේ ප්‍රධාන තත්ත්ව ගත බාහ්‍ය වර්ග වේ. ඉතා කුඩා ආට සනකම පොත්තකින් වට වී ඇත. ආහාර සඳහා පිළියෙළ කර ගැනීමේ හැකියාව ඇත්තේ වර්තමානයේ සොය ගැනීම පවතා දුෂ්චරය. අමු ආහාරය සඳහා බත් කිරී වශයෙන් පිළියෙළ කර ගත හැකිය. ගේරය වියලීමේ ගුණය ඇති නිසා මුත්‍රා රෝගීන්ගේ මුත්‍රා වැකිපුර පිට්ටිම පාලනය කර ගැනීමට පුළුවන්. අක්මාවේ රෝග ඇති අයට විශේෂයෙන්ම ගුණ්දායකයා.

මෙනෑර් ඉතා සහැල්ල ආහාරයකි. ආහාර දිරවා ගත නොහැකි රෝගීන් සඳහා විශේෂයෙන්ම ගුණ්දායකයා. ලේ ගමන වැඩි රෝගීන් සඳහා ද සුදුසුය. මහ මෙනෑර්, කුඩා මෙනෑර් යනුවෙන් වර්ග දෙකකි. මෙනෑර් කැද කිරී සමාග්‍ය ආහාරයට ගත හැකිය. සහැල්ල ආහාරයක් බැවින් රෝගීන් සඳහා ද ආහාර දිරවා ගැනීමට නොහැකිව භුද්ධ ගැනීමට අපහසු අයට ද දිය හැකි සරල ආහාරයකි.

දේශීය ආහාර බෝග අතර තනා භාළු වලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මූං ආට පොල් කිරී එකතු කර කිරී බතක් ලෙස ද පෝෂණ ගුණය ඉහළ ආහාරයක් සකසා ගත හැකිය. දිර්වීමේ හැකියාව ඉහළ බැවින් රෝගීන් සඳහා දීමට පුළුවන්. කැද පිළියෙළ කර සරප විෂ රෝගීන් සුවපත් කර ගැනීමට ද යොදා ගැනීය. එසේම ගේරය වැට්ටි, තලීම ආදියෙන් ඇති වන ලේ කැටී ගැනීම වළක්කවා ගැනීමට ඔහුමධ කැද පිළියෙළ කරදිය හැකිය. මව කිරී නැති දිර්වන්ට කැද සාදා දීමෙන් කිරී උපනාටාවය මග තරවා ගත හැකිය. වකුනු රෝග, මුත්‍රා රෝග, රැඹිර පීඩනය, මුහුන් රෝග ආදි



යෝජිත සඳහා සැහැල්ලු ආහාරයක් ලෙස තන්තාල් වලුන් පිශු අතර ඉතා වැදුගත් වේ. ගිරිමට ඇට වර්ධනය කිරීමටත් බුදුනු ඇට ය කිරීමට තන්තාල් වලට විශේෂ හැකියාවන් ඇත. තුන්දොය් සමනය කර තිරෝගි දිවියකට මග පාදන මෙම බාහානවල ගුණ මෙනෙකැයි කිව නොහැකිය.

ලිමා යනු වැළ් බෝගයකි. කරලුන් ඇට වෙන් කර තම්බා ක්මටත් පියලු කර වන්තනයක් ලෙස පිළියෙළ කර ගැනීමටත් විශේෂයෙන් අමුවෙන් කරලුන් වෙන් කර ගත ඇට රසවත් වන්තනයක් ලෙසන් පිළියෙළ කර ගත හැකිය. පූරුෂීන් අය ඉතා ඉහළය. ගිරිරය පැහැල්මන් කරයි. සේම / පිත නසයි. ගොවී වෙදකම්දී තුවාල සුව කිරීමට ලිමා ඇට යොදා ගති. ලිමා කොළ යුතු විෂ නසයි.

මේ සියලුන්ගෙන් පෙනී යන්නේ පාරම්පරිකව අප සතුව ඇති දේශීය බෝග වර්ග සහ ඒ බෝගවලුන් සැකසිය හැකි විවිධ ආහාර වට්ටෝරයි. මෙකි ආහාර වර්ග අතිනයේ මතිසායේ පෝෂණයට පමණක් තොව රෝග පිඩාවලුන් මැදුමට අවශ්‍ය ශක්තිය ප්‍රතිශක්තිය සමඟ ම දරා ගැනීමේ ශක්තිය පුරුණා කළුය. රෝග ව්‍යවත්ගේ රෝගවලට පිළියම් සේම රෝගවලුන් පිඩා විද්‍යුමේදී විවිධාකාර ලෙස සහනයන් ද සැපයිය. නවීකරණයේ යන්ත්‍රණය සමඟ මෙකි දේශීය ආහාර සහ ආහාර සම්ප්‍රදාය වියකි ගිය අතර අද අප සියල්ලේ බෙලහින පාතියක් බවට පත්ව ඇත.

### බදුල්ල පෙළ විවිධත්ව පූහුණු මධ්‍යස්ථානය

